

## සැලසිනේ රූපවාහිනී ආයතනය - 2015

---

සැලසිනේ රූපවාහිනී ආයතනයේ 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. සැලසිනේ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

### 1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

---

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

### 1.3 විගණකගේ වගකීම

---

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000– 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් හා උචිත බව මාගේ විශ්වාසයයි.

### 1.4 ආයතනය පිහිටුවීම

---

මෙම ආයතනය 2001 දෙසැම්බර් 20 දින ජනසන්නිවේදන අමාත්‍යාංශය වෙත පවරා ගෙන තිබුණත්, එහි අරමුණු හා කාර්යයන් නිශ්චය කර බලනල ක්‍රියාත්මක කිරීමට පනතකින් හෝ වෙනයම් නීතියකින් විධිවිධාන සලසා නොතිබුණි. මෙම ආයතනය “සැලසිනේ ලිමිටඩ්” ලෙස සමාගම් පනත යටතේ පොදු සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට 2008 වර්ෂයේ සිට කටයුතු කරමින් තිබුණද සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් එම කටයුතු අවසන් කර නොතිබුණි.

**1.5 තත්වගණනය කළ මතය සඳහා පදනම**  
-----

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

**2. මූල්‍ය ප්‍රකාශන**  
-----

**2.1 තත්වගණනය කළ මතය**  
-----

මෙම වාර්තාවේ 2.2. ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට සැලසිනේ රුපවාහිනී ආයතනයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**  
-----

**2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතී (ශ්‍රී.ලං.රා.අ.ගි.ප.)**  
-----

පහත දැක්වෙන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම් විගණනයේදී නිරීක්ෂණය විය.

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 01 ප්‍රකාරව මූල්‍ය තත්ව ප්‍රකාශනයේ ශුද්ධ වටිනාකම රු. 4,511,117 ක් වූ අස්පාශ්‍ය වත්කම් වෙනම සටහන් කිරීම වෙනුවට දේපල පිරියත හා උපකරණ යටතේ දක්වා තිබුණි.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 02  
-----

(i) කල්බදු ගෙවීමට අදාළ වැරදි නිවැරදි කිරීම සඳහා යොදන ලද රු.504,315 ක ජ'නල් සටහන් වටිනාකම මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මුදල් ගලා යෑමක් ලෙස සටහන් කර තිබුණි.

(ii) ගොඩනැගිලි අලුත්වැඩියා වියදම වූ රු.1,842,062 ක් සමාලෝචිත වර්ෂයේ මුදලින් වැය කර නොමැති බැවින් එය මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ගැලපීම් යටතේ පෙන්වුම් කළ යුතු වුවද ආයතනය විසින් කාරක ප්‍රාග්ධන වෙනස් වීම යටතේ ගලපා තිබුණි.

(iii) ලද ආයෝජන පොළී රු.3,890,834 ක් අඩුවෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ දක්වා තිබුණි.

(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07 ප්‍රකාරව ජංගම නොවන වත්කම් සඳහා ඵලදායී ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන් පිරිවැය රු.7,782,363 ක් වූ දේපල පිරියත හා උපකරණ සම්පූර්ණයෙන් ක්ෂය කර ඇති නමුත් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතුණි. ඒ අනුව වූ ඇස්තමේන්තු ගත දෝෂය, ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 03 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි.

**2.2.3 ගිණුම්කරණ අඩුපාඩු**  
-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ස්ථාවර තැන්පතු, සන්දින ඇමතුම් තැන්පතු සහ ඉතිරි කිරීමේ ගිණුම් වෙනුවෙන් සමාලෝචිත වර්ෂයට අදාළ ආයෝජන පොලිය රු.1,117,390 ක් වැඩියෙන් ගිණුම් ගත කර තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයට අදාළව ලැබිය යුතු තැන්පතු පොලි රු.1,109,707 ක් ඉකුත් වර්ෂයේ ලාභයට ගලපා තිබුණි.
- (ඇ) (i) ජංගම වත්කම් යටතේ දක්වා තිබූ රඳවා ගැනීමේ බදු ශේෂය රු.770,137 ක් වැඩියෙන් දක්වා තිබුණි.  
  
(ii) 2015 දෙසැම්බර් 31 දිනට ජංගම වත්කම් යටතේ දක්වා තිබූ රඳවා ගැනීමේ බදු රු.5,917,583 ක් අදාළ වර්ෂ තුළදී වියදමක් ලෙස හඳුනා නොගැනීම නිසා එම වටිනාකමෙන් ජංගම වත්කම් වැඩියෙන් පෙන්වා තිබුණි.
- (ඈ) ආයතනයේ ගිණුම්කරණ ප්‍රතිපත්තිය ප්‍රකාරව වෙන් කළ යුතු ප්‍රමාණයට වඩා රු.4,448,643 ක අඩමාණ ණය වෙන් කර තිබුණි.
- (ඉ) සැලසිනේ රුපවාහිනී ආයතනය විසින් 2014 ජනවාරි 15 වන දින සිට වසර 5 ක කාලසීමාවකට බදු ගෙන තිබූ විනුපටි සංස්ථාවට අයත් කාර්යාලය පවත්වන ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීමට 2014 වර්ෂයේදී රු.9,210,310 ක වියදමක් ගොඩනැගිලි හිමිකාර පාර්ශවයේ ලිඛිත අවසරයකින් තොරව දරා තිබුණි. එම වියදම වර්ෂයේ වියදමක් ලෙස හඳුනා නොගෙන බදු කාල සීමාව තුළ ක්‍රමක්ෂය කිරීම සඳහා ජංගම නොවන වත්කම් යටතේ ගිණුම්ගත කර තිබුණි.

**2.2.4 පැහැදිලි නොකළ වෙනස්කම්**  
-----

ණයගැති උපලේඛනය අනුව ණයගැති ශේෂ 102 ක් නිරීක්ෂණය වූ අතර, එයින් ණයගැතියන් 92 දෙනෙකුට ආයතනයේ අභ්‍යන්තර විගණන අංශය විසින් ශේෂ සනාථ විමසීම් යවා තිබුණි. මෙයට අදාළ ශේෂ සනාථ ලිපි 15 ක් ආයතනයේ අභ්‍යන්තර විගණක වෙත ඉදිරිපත් කර තිබූ අතර එයින් ආයතන 12 ක්ම සැලසිනේ ආයතනයේ ශේෂ සමඟ එකඟ වී නොතිබූ අතර එසේ එකඟ නොවූ වටිනාකම රු. 5,156,363 ක් විය.

**2.2.5 විගණනය සඳහා සාක්ෂි නොවීම**  
-----

පහත සඳහන් ගිණුම් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවීය.

ගිණුම් විෂයය	වටිනාකම	ඉදිරිපත් නොවූ සාක්ෂි
(අ) ගෙවීම්	රු. 652,070	ගෙවීම් වවුචර 03 ක් හා එයට අදාළ අනෙකුත් ලේඛනගත සාක්ෂි.
(ආ) ඉන්ධන වියදම	861,068	ධාවන සටහන්
(ඇ) ණයගැති ශේෂ (2006 වසරට පෙර සිට හඳුනා නොගත්)	6,611,743	ආරම්භක ලෙජර් ගිණුම්, උපලේඛන, කාල විශ්ලේෂණය, ශේෂ සනාථ ලිපි
(ඈ) අධ්‍යක්ෂ (අලෙවි හා ප්‍රවාරණ) තනතුර සඳහා ගෙවීම්.	500,000	පත්විම් ලිපිය, පෞද්ගලික ලිපිගොනුව. අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය.
(ඉ) නෛතික කටයුතු වෙනුවෙන් දරා තිබූ පිරිවැය.	351,375	ලිපිගොනු හා ගෙවීම් වවුචර

**2.3 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම්**

පහත සඳහන් නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීමේ අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

නීති රීති, රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම්
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය	
(i) මුදල් රෙගුලාසි 137	අවස්ථා 17 කදී සිදුකළ එකතුව රු.4,158,090 ක් වූ ගෙවීම් අනුමත කර නොතිබුණි.
(ii) මුදල් රෙගුලාසි 245(1)	සහතික කරන නිලධාරියා විසින් සියලුම ගෙවීම් වවුචර් සහතික කළ යුතු වුවද මුළු වටිනාකම රු.7,275,457 ක් වූ ගෙවීම් 22 ක් සහතික කර නොතිබුණි.
(ආ) 2000 ජූනි 27 දිනැති අංක පීඑල් / පීඊ / 09 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය	සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පැවති රු.500,000 ක ස්ථාවර තැන්පතු වල ආයෝජන සඳහා භාණ්ඩාගාර අනුමැතිය ලබාගෙන නොතිබුණි.
(ඇ) 2003 මාර්තු 28 දිනැති අංක එම්එල්/ටී/ආර්/01/2003 දරන මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශ ලේකම්ගේ වක්‍රලේඛය	වාහන කුලියට ලබාගත හැකි උපරිම මාසික කුලිය රු. 40,000 ක් වුවත්, ඊට පටහැනිව මාසික කුලිය රු. 65,000 ක් වූ වාහනයක් ගෙවීමේ පදනම මත ලබා ගෙන තිබුණු අතර එම වාහනය වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී වැඩිපුර ගෙවා තිබුණු මුදල රු. 300,000 ක් විය.

- |  |   |
|--|---|
| <p>(ඇ) 2011 පෙබරවාරි 09 දිනැති අංක 13/2008(IV) දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 02 ඡේදය හා 2015 මැයි 25 දිනැති අංක පීඊඩී 01/2015 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 3.2 වගන්තිය</p> | <p>සමාලෝචිත වර්ෂයේදී ආයතනයේ සභාපතිවරයා විසින් විධිමත් අනුමැතියක් ලබාගැනීමකින් තොරව රු.167,696 ක් පිරිවැය වූ ඉන්ධන ලීටර් 1554 ක් වෙනුවෙන් මුදල් වැය කර තිබුණි.</p>   |
| <p>(ඉ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.12 ඡේදය</p>   | <p>එකතු කළ අගය මත බදු ආවරණය කිරීම සඳහා මුදල් ගෙවීමෙන් පසු, ඊළඟ මාසයේ 15 වන දින හෝ එදිනට පෙර, එකී ගෙවීම් පිළිබඳ විස්තර, විගණකාධිපතිවරයාට පිටපතක් සහිතව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දිය යුතු වුවත් සමාලෝචිත වර්ෂය සඳහා සහ පසුගිය වර්ෂවල එකී ගෙවීම් පිළිබඳ වාර්තා විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.</p> |

**2.4 ප්‍රමාණවත් අධිකාරි බලයකින් තහවුරු නොවූ ගනුදෙනු**

---

සමාලෝචිත වර්ෂයේදී එකතුව රු. 4,719,806 ක් වූ ණයගැති ශේෂ 19 ක් හා එකතුව රු.50,073,707 ක් වූ ණයහිමි ශේෂ 17 ක් නිසි පරීක්ෂාවකින් තොරව පෙර වර්ෂයේ ලාභයට ගලපා තිබුණි.

**3. මූල්‍ය සමාලෝචනය**

---

**3.1 මූල්‍ය ප්‍රතිඵල**

---

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආයතනයේ මූල්‍ය ප්‍රතිඵලය රු.28,537,464 ක ඌනතාවයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ඌනතාවය රු. 686,947 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.27,850,517ක පිරිහීමක් නිරීක්ෂණය විය. සෘජු වියදම් රු.173,792,564 කින් අඩු වූවද ආදායම රු.182,451,420 කින් අඩුවීම හා විකුණුම් හා බෙදාහැරීමේ වියදම් රු.12,061,372 කින් වැඩිවීම ඉහත පිරිහීමට හේතු වී තිබුණි.

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 04 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2011 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා මූල්‍ය අතිරික්තයන් ඇතිවී තිබුණද 2014 හා 2015 වර්ෂවල මූල්‍ය ඌනතාවයක් ඇති වී තිබුණි. සේවක පාරිශ්‍රමික, රජයට ගෙවූ බදු හා ක්ෂයවීම් සැලකිල්ලට ගැනීමේදී 2011 වර්ෂයේ රු.69,406,706 ක් වූ දායකත්වය 2013 වර්ෂයේ රු.148,832,121 ක් දක්වා අඛණ්ඩව වර්ධනය වී තිබුණද 2014 හා 2015 වර්ෂවල දායකත්වය පිළිවෙලින් රු.122,176,359 ක් හා රු.42,223,469 ක් විය.

**3.2 කාරක ප්‍රාග්ධන කළමනාකරණය**

---

වැදගත් ගිණුම්කරණ අනුපාත විශ්ලේෂණයක් පහත දැක්වේ.

අනුපාත -----	2015 -----	2014 -----
ද්‍රවශීලතා අනුපාත -----		
(i) ජංගම අනුපාතය	1.5:1	1.25:1
(ii) ක්ෂණික අනුපාතය	1.5:1	1.25:1

ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ ගිණුම්වල දැක්වෙන සංඛ්‍යාත්මක අගයන් අනුව ජංගම අනුපාතයෙහි හා ක්ෂණික අනුපාතයෙහි වර්ධනයක් නිරීක්ෂණය වුවද ජංගම වත්කම්වල ඇතුළත් විවිධ ණයගැතියන් තුළ වර්ෂ 09 ට වැඩි කාලයක සිට පැවත එන හඳුනා නොගත් ණයගැති ශේෂ රු.6,611,743 ක් හා රඳවාගැනීමේ බදු රු.5,917,583ක් ඇතුළත් වීම හේතුවෙන් සත්‍ය ද්‍රවශීලතාවය මීට වඩා අඩු විය හැකිය.

**4. මෙහෙයුම් සමාලෝචනය**  
-----

**4.1 කාර්යසාධනය**  
-----

ආයතනය සඳහා පනතකින් හෝ නීත්‍යානුකූල ලියවිල්ලකින් හෝ නිශ්චිතව හඳුනාගත් අරමුණු නොමැති අතර සංයුක්ත සැලැස්ම තුළ, මානව සම්පත් සංවර්ධනය, සම්පත් ප්‍රයෝජාකරණය, සේවා ලාභීන් වෙත යොමු වීම හා ලාභ අපේක්ෂාව යන අරමුණු සඳහන් කර තිබුණි. මේ සම්බන්ධව පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2003 ජූනි 02 දිනැති අංක පීටීඩී/12 දරන යහපාලනය පිළිබඳ රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 4.2.2 අනුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංයුක්ත සැලැස්ම, අයවැය හා කාර්යසාධනය කාලීනව විමර්ශනය කොට සත්‍ය කාර්යසාධනය, සැලසුම්ගත කාර්යසාධනයෙන් වෙනස් වන්නේදැයි පරීක්ෂා කොට ඒ අනුව සංයුක්ත සැලැස්ම හා අයවැය වෙනස් කළයුතු වුවත් ඒ අනුව කටයුතු කර නොතිබුණි.
- (ආ) ක්‍රියාකාරී සැලැස්මට අනුව අරමුණු ඉටුකර ගැනීම සඳහා වැඩසටහන් 14 ක් හඳුනාගෙන තිබූ අතර ඉන් 2 ක් සම්පූර්ණ කර තිබුණි. වැඩ සටහන් 7 ක් ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක නොවූ අතර 5 ක් ආරම්භ කර නොතිබුණි. එසේම අදාළ කාර්යසාධනය කාර්තුමය වශයෙන් ඇගයීමක් සිදුකර නොතිබුණි.

**4.2 දායක අක්‍රමිකතා**  
-----

2014 වර්ෂයේදී, දුර්වල මූල්‍ය කළමනාකරණය, අභ්‍යන්තර පාලනයේ දුර්වලතාවය හා අභ්‍යන්තර විගණනය ක්‍රමානුකූලව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ආයතනයේ නිලධාරීන් විසින් රු.11,988,000 ක මූල්‍ය වංචාවක් සිදුකර තිබුණි. ආයතනය විසින් මුදල් රෙගුලාසි 103 හා 104 ප්‍රකාරව මෙයට අදාළ විධිමත් පරීක්ෂණයක් සිදු කර වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කළ යුතු වුවත් එසේ කර නොතිබුණි.

**4.3 කාර්ය මණ්ඩල පරිපාලනය**

2015 දෙසැම්බර් 31 දිනට තෘතීයික හා ප්‍රාථමික මට්ටමේ අතිරික්ත සේවක සංඛ්‍යාව 16 ක් වූ අතර ඒ සඳහා විධිමත් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර නොතිබුණි. තවද ජ්‍යෙෂ්ඨ මට්ටමේ හා ද්විතීයික මට්ටමේ පවතින පුරප්පාඩු 15 ක් පිරවීම සඳහා කටයුතු කර නොතිබුණි.

**5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය**

**5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම**

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 6.5.1 වගන්තිය ප්‍රකාරව ගිණුම් වර්ෂය අවසන්වී දින 60 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, දින 135 ක කාල ප්‍රමාදයකින් පසුව 2016 ජූලි 13 දින මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කර තිබුණි.

**5.2 සංයුක්ත සැලැස්ම**

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 5.1.2 වගන්තිය ප්‍රකාරව 2014 සිට 2016 වර්ෂය දක්වා වූ කාලයට අදාළව සංයුක්ත සැලැස්මක් පිළියෙල කර තිබුණු නමුත් ඒ තුළ ඇතුළත් විය යුතු ආයතනයට තිබෙන සම්පත්, ආයතනයේ සංවිධාන සැලැස්ම, පූර්ව වර්ෂ තුනක මෙහෙයුම් ප්‍රතිඵල පිළිබඳ සමාලෝචනය ආදී තොරතුරු ඇතුළත් කර නොතිබුණි අතර 2015 වර්ෂය සඳහා එය සමාලෝචනය කර යාවත්කාලීනව සකස් කර නොතිබුණි.

**5.3 ක්‍රියාකාරී සැලැස්ම**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර තිබුණු නමුත් සංයුක්ත සැලැස්ම පිළියෙල කිරීමේදී සමාලෝචිත වර්ෂයට අදාළව ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනා ගන්නා ලද ක්‍රියාකාරකම් ක්‍රියාකාරී සැලැස්මේ ඇතුළත්ව නොතිබුණි.
- (ආ) 2014 පෙබරවාරි 17 දිනැති අංක 01/2014 දරණ රාජ්‍ය මුදල් වක්‍රලේඛයේ විධිවිධාන අනුව ක්‍රියාකාරී සැලැස්මේ ආයතනයේ වාර්ෂික අයවැය ලේඛනය, යෝජිත ප්‍රධාන ආයෝජන, ධාරිතා පුළුල් කිරීම්, ප්‍රධාන ප්‍රසම්පාදනයන් ඇතුළත් වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම, මානව සම්පත් සංවර්ධන සැලැස්ම, ණය ආපසු ගෙවීමේ සැලැස්ම හා අභ්‍යන්තර විගණන සැලැස්ම ඇතුළත් කර නොතිබුණි.

**5.4 අභ්‍යන්තර විගණනය**

ආයතනයේ අභ්‍යන්තර විගණන සැලැස්ම, විගණන විමසුම් ලේඛනය හා අභ්‍යන්තර විගණන විමසුම් වල පිටපත් විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි.

**5.5 විගණන කමිටු**

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 7.4.1 වගන්තිය ප්‍රකාරව අවම වශයෙන් මාස තුනකට වරක් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්විය යුතු වුවද, සමාලෝචිත වර්ෂය තුළදී පවත්වා තිබුණේ එක් රැස්වීමක් පමණි.

**5.6 ප්‍රසම්පාදන සැලැස්ම**  
-----

ආයතනය විසින් සමාලෝචිත වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

**5.7 වාර්ෂික වාර්තා සහාගත කිරීම**  
-----

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ 6.5.3 ඡේදය ප්‍රකාරව වාර්ෂික වාර්තා ගිණුම් වර්ෂය අවසාන වී දින 150 ක් ඇතුළත පාර්ලිමේන්තුවේ සහාගත කිරීමට කටයුතු කළ යුතු වුවද, 2012 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා වූ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සහාගත කිරීමට කටයුතු කර නොතිබුණි.

**6. පද්ධති හා පාලනයන්**  
-----

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන දුර්වලතා ආයතනයේ සහාපතිවරයා වෙත වරින්වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර -----	නිරීක්ෂණය වූ කරුණු -----
(අ) ගිණුම්කරණය	ගනුදෙනුවල විස්තර ලබාගත හැකි පරිදි ලෙජර ගිණුම් හා අදාළ සම්බන්ධිත තොරතුරු ඉදිරිපත් නොකිරීම.
(ආ) සැලසුම්කරණය	සත්‍ය තත්ත්වය හා සැලසුම්ගත තත්ත්වය අතර විචලනා හඳුනාගත හැකි පරිදි, වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම හා ප්‍රසම්පාදන සැලැස්ම පිළියෙල කර නොතිබුණි.
(ඇ) අභ්‍යන්තර විගණනය	සුදුසු කාර්යමණ්ඩලය අනුයුක්ත කොට අභ්‍යන්තර පාලනයේ දුර්වලතා හා සිදුවිය යුතු වෙනස්කම් හඳුනාගත හැකි පරිදි අභ්‍යන්තර විගණන අංශය ශක්තිමත් නොකිරීම.
(ඈ) ණයගැති පාලනය	නිවැරදි තොරතුරු නියමිත දිනට අවශ්‍ය ආකාරයට ලබාගත හැකි පරිදි වාර්තා තබා නොගැනීම.